

## Introduction to IELTS: A Beginner's Guide for IELTS Students

Welcome to Englishsrilanka dedicated to helping you succeed in the IELTS exam! Whether you're starting from scratch or looking to improve your existing skills, this guide is designed to assist Sri Lankan students in mastering English for the IELTS exam. In this article, we will introduce you to the basics of the IELTS exam and provide tips to get you started on your journey.

### #### What is the IELTS Exam? | IELTS විභාගය කියන්නේ කුමක්ද?

The IELTS (International English Language Testing System) exam is a globally recognized test that measures your English language proficiency. It's widely accepted by universities, employers, and immigration authorities around the world. The exam is divided into four sections: Listening, Reading, Writing, and Speaking.

IELTS (අන්තර්ජාතික ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පද්ධතිය) විභාගය ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව මැනීම සඳහා ගෝලීයව පිළිගනු ලබන පරීක්ෂණයක් වේ. විශ්ව විද්‍යාල, රැකියා දායකයන් සහ පාර්ශවකරු විසින් මෙම විභාගය බොහෝවිට පිළිගනී. විභාගය කණ්ඩායම් හතරකට බෙදේ: ශ්‍රවණ, වචන, ලිවීම සහ කථන.

### #### Why Should You Take the IELTS Exam? | IELTS විභාගය අත්විඳීමට හේතු

1. **\*\*Global Recognition\*\***: IELTS is recognized by over 10,000 organizations worldwide, including top universities and employers.

- ලෝකම පිළිගැනීම: IELTS විභාගය ලොව පුරා ඉහළම විශ්ව විද්‍යාල සහ රැකියා දායකයන් මගින් පිළිගනු ලබයි.

2. **\*\*Improved Career Opportunities\*\***: A good IELTS score can enhance your job prospects and open doors to better career opportunities.

- රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම: හොඳ IELTS ලකුණු යාමෙන් ඔබගේ රැකියා අවස්ථා වැඩිදියුණු කරනු ඇත.

3. **\*\*Higher Education\*\***: Many universities require an IELTS score for admission into undergraduate and postgraduate programs.

- උසස් අධ්‍යාපනය: බොහෝ විශ්ව විද්‍යාල උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා IELTS ලකුණු අවශ්‍ය කරයි.

### #### IELTS Exam Structure | IELTS විභාග ක්‍රමය

1. **\*\*Listening (30 minutes)\*\***: You'll listen to four recordings of native English speakers and then write your answers to a series of questions.

- ශ්‍රවණ (30 මිනිත්තු): ඔබට ස්වදේශීය ඉංග්‍රීසි කථිකයන්ගේ සටහන් හතරක් අසා පසුව ප්‍රශ්න මාලාවකට පිළිතුරු ලියන්නට සිදුවේ.

2. **\*\*Reading (60 minutes)\*\***: The reading section consists of 40 questions, designed to test a wide range of reading skills.

- වචන (60 මිනිත්තු): වචන අංශයේ ප්‍රශ්න 40ක් අඩංගු අතර එයින් පුළුල් පරාසයක කියවීමේ කුසලතා පරීක්ෂා කෙරේ.

3. **\*\*Writing (60 minutes)\*\***: You will need to complete two tasks, including writing an essay and a letter or report.

- ලිවීම (60 මිනිත්තු): ඔබට රචනාවක් හා ලිපියක් හෝ වාර්තාවක් ලිවීම ඇතුළුව කාර්ය දෙකක් අවසන් කළ යුතුය.

4. **\*\*Speaking (11–14 minutes)\*\***: The speaking test is a face-to-face interview where you will answer questions about yourself and discuss various topics.

- කථන (11-14 මිනිත්තු): කථන පරීක්ෂණය ඔබට මුහුණට මුහුණ කථාකාරීව කිහිප සාකච්ඡාවක් සිදුකිරීමට හා විවිධ මාතෘකා පිළිබඳව කතා කිරීමට අවශ්‍ය වේ.

### #### Tips for Beginners | ආරම්භකයින් සඳහා උපදෙස්

1. **\*\*Start with Basic Vocabulary\*\***: Build your English vocabulary by learning new words every day. Use flashcards or vocabulary apps to help you remember.

- මූලික වචන කෝෂයන් ආරම්භ කරන්න: නව වචන රැසක් සෑම දිනකම ඉගෙන ගන්න. මතක තබා ගැනීමට ෆ්ලෑෂ්කාඩ් හෝ වචන කෝෂ ඇප්ස් භාවිතා කරන්න.

2. **\*\*Practice Listening Skills\*\***: Listen to English songs, watch movies with subtitles, and try to understand the dialogue.

- ශ්‍රවණ කුසලතා පුහුණු කරන්න: ඉංග්‍රීසි ගීත අසන්න, උපසිරැසි සහිත චිත්‍රපට බලන්න, හා සංවාදය තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

3. **\*\*Read Daily\*\***: Read English newspapers, magazines, and books to improve your reading skills and comprehension.

- නිතර කියවන්න: ඉංග්‍රීසි පත්‍රිකා, සඟරා, හා පොත් කියවීමෙන් ඔබේ කියවීමේ කුසලතා හා තේරුම් ගැනීම වැඩි දියුණු කරන්න.

4. **\*\*Write Regularly\*\***: Practice writing essays and letters on different topics. This will help you in the writing section of the IELTS exam.

- නිතර ලියන්න: විවිධ මාතෘකා මත රචනා හා ලිපි ලිවීම පුහුණු කරන්න. මෙය IELTS විභාගයේ ලිවීමේ අංශයට උපකාරී වේ.

5. **\*\*Speak English Often\*\***: Practice speaking English with friends or join a language club to improve your fluency and confidence.

- නිතර ඉංග්‍රීසි කතා කරන්න: මිතුරන් සමඟ ඉංග්‍රීසි කථා කිරීම හෝ භාෂා කණ්ඩායමකට එකතු වීමෙන් ඔබේ වාක්‍ය නිවැරදි බව හා විශ්වාසය වැඩි දියුණු කරන්න.

### #### Conclusion | නිගමනය

Starting your IELTS preparation at the beginner level can seem challenging, but with consistent practice and dedication, you can achieve a high score. Follow the tips provided, and remember that every step you take brings you closer to your goal. Best of luck!

ආරම්භක මට්ටමෙන් ඔබේ IELTS සූදානම ආරම්භ කිරීම අභියෝගයක් විය හැකි නමුත් නිරන්තර පුහුණුවෙන් හා කැපවීමෙන්, ඔබට ඉහළ ලකුණු ලැබිය හැක. ලබා දී ඇති උපදෙස් පිළිපදින්න, සහ ඔබගේ අරමුණට ලඟා වීමට ඔබ කරන සෑම පියවරක්ම ඔබට ඔබේ ගමනට ලඟා කරනු ඇත. සුභ පැතුම්!

---

By incorporating Sinhala translations, we aim to make the content more accessible to Sri Lankan students, enhancing their understanding and confidence as they prepare for the IELTS exam.

Englishsrilanka.com